



THE WORLD BANK
IBRD • IDA • WORLD BANK GROUP



Funded by
The European Union

ඛේත්‍ර

අධි සනත්ව දෙපෙල තුමයට
වගා කරමු.



බැං සකස් කිරීම

LAND PREPARATION

කළමිකරුම ආමාත්‍යාංශය, කම්මි අංශ නොවරණ ව්‍යාපෘතිය

01. බිම් සකස කිරීම

- 1.1 තාරිකරික අවශ්‍යතා
- 1.2 තාංගු අවශ්‍යතා
- 1.3 ප්‍රශේද
- 1.4 වගාච සඳහා බිම සකස කිරීම
- 1.5 ජලවහනය දැයුණු කිරීම
- 1.6 අතුරු බෝග වගාච සඳහා ඉඩම සකසීම
- 1.7 ජල සම්පාදන පද්ධති සඡාලිත කිරීම





ඇඩි සහතව දුපේලි කුමයට
ගුවා කරමු.

කෙම් අංශ නවීකරණ ව්‍යාපෘතිය

ජේරු එගා කිරීම සඳහා
ලංකීය වාණිජ පේර වා කරවන්නට
අවශ්‍ය නවීන තාක්ෂණ්‍යත එහි
අදේ වැන්නාත්මක ප්‍රතුබිමත පිළිබඳ
මෙයපෙනවීම සිදු කරයි.

1.1 පාරිසරික අවශ්‍යතා

- උස මුහුද මට්ටමේ සිට මීටර 0 : මීටර 1500 දක්වා
- වාර්ෂික වර්ෂාපතනය ම.ම්. 500 : 1000
- ප්‍රශ්නය උෂ්ණත්වය සේල්කියෝ අංශක : 20-30,
- සේල්කියෝ අංශක 23-28 අතර උෂ්ණත්වය මල පිළිම උත්තේපතය කරයි.
- pH තරායා : 4.5 - 8.5 දක්වා

1.2 තාංශු අවශ්‍යතා

වැලි පස , වැලි ලෝම පස හා ලෝම පස ආදි ප්‍රතිශ්‍රීලී පර්‍යායයක පස,
වගාව සඳහා ගෝගන වේ. නොදිනු ජලය විසේ යන උස්ස තාංශු ව්‍යුහයක
සහිත ලෝම පස වඩාත් සුදුසාය.

1.3 ප්‍රශ්නදාය - අපේල් පේර



- මා කොළ පැහැයට නුරු තීව් පොතතක සහිතය.
- මදය සුදු පැහැතිය.
- මසද හා සැපෙන සුච් (Crunch) රසවත් මදයක සහිතය.
- එලැයේ හැඩිය රටුම් නො ඕවලාකාර වේ.
- නොදිනු පැසුණු ගෙඩියක් ගුණු 300 - 350ක බරකිනු යුතු වේ.

01

ප්‍රශ්න සකස් කිරීම

LAND PREPARATION

1.4 වගාව සඳහා බිම සකස කිරීම

පළමු සි සකස

- යොශ්තුයේ ඇති අප්පුවින (ගල්, මුල්, රෝඩු) ආදිය ඉවත් කර තැබේ නගුල හෝ මෝල් බේංචි නගුල යොදාගෙන සෙන්ටි මීටර් 50ක් ගැහුරට බිම පෙරලිය යුතුය.
- අක්කරයකට මෙට්‍රික් ටොන් 5ක් කාඩිකි පොහොර (කිලෝ 40 මීටර් 125ක්/වර්ග මීටරයක් සඳහා කි.ග්‍රෑසම් 1.25) විසුරුවා හැරිය යුතුය.



01

ප්‍ර්‍රේල් සකස කිරීම

LAND PREPARATION



දෙවන සි සකස

පළමු සි සකසට ලම්භකව නැවත තැබී නගුල හෝ මෝල් බේංච් නගුල යොදා සෙන්ටීම්ටර් 50ක් ගැහුරට බිම පෙරපුන්න. මේ අවස්ථාවේදී පසට විකතු කරන ලද කාබනික ද්‍රව්‍ය හොඳුන් පස සමග මිශ්‍ර වේ.

කට පොඩි කිරීම

- කොකු නගුල හෝ සෙන්ටීම්ටර් 40ක විශේෂභායෙන් යුතු තැබී පෝරුව යොදා ගනිම්න ගැහුරට වික දිගාවකට කැට පොඩි කරන්න.
- ලේ දිගාවට ලම්භකව නැවත කොකු නගුල යොදන්න.
- මේ සඳහා අශේෂබල 75-99HP රෝද හතරේ (Four Wheel) වුක්ටර් යොදා ගන්න.



අම් සකස කිරීම

LAND PREPARATION

මට්ටම් කිරීම


මතු පිට මතා සමතලා පෘෂ්ඨයක් ලබාදෙන පරිදි ඉඩම මට්ටම් කරන්න. ඉඩම මතු පිට ජලය නොරූදෙන පරිදි සූක්ෂම ලෙස මෙම මට්ටම් කිරීම කළ යුතුය. (Micro Levelling).



1.5 ජලවහනය දිගුණු කිරීම

- පේර බෝගය සඳහා මතා ජල වහනයකින් යුතු පසක් අවශ්‍ය වන අතර වර්ෂාවකින් පසු විනාඩි 30 ක් තුළ ඉඩමෙන් ජලය ඉවත්වීම සිදු විය යුතුය.
- ඉඩමේ මතු පිට ජලය රැදී නොතිබිය යුතුය.
- මේ සඳහා බැකෝ යන්තු යොදා ගනිමින් ඉඩමේ ජලය බැස යන අතට අපවහන කාණු P අකුරේ හැඩියට සකස් කළ යුතුය.
- පැළ සිටුවන ද්විත්ව පේෂී තුළින් කුඩා අගල් වලට ජලය බැස යන දේ සැකසීය යුතුය.

01
එම් සකස් කිරීම
LAND PREPARATION



සහැලු වයනය සහිත වැළැමය පෙසට

- ඛෑවුම දෙසට සෙන්ටීම්ටර් 30 ක් පළල සෙන්ටීම්ටර් 15ක් ගැඹුරු කාණු සකසන්න.
- ඉහත කාණුවලින් ගෙවා යෙදා ප්ලය සෙන්ටීම්ටර් 60ක් ගැඹුරු සෙන්ටීම්ටර් 75ක් පළල ප්‍රධාන අපවහන අගලකට මුදා හරින්න.



01 ප්ල සකස කිරීම

LAND PREPARATION

මධ්‍ය වයෙනයක් සහිත තක

- බඩුවුම දෙසට මීටර් 20ක පරතරයකින් සෙන්ටීමීටර් 45ක් පළල සෙන්ටීමීටර් 30ක් ගැහුරු කාණු සකසන්න.
- ඉහත කාණුවලින් බැහැරව යන ජලය සෙන්ටීමීටර් 60 ක් ගැහුරු මීටර් 1 ක් පළල ප්‍රධාන අපවහන අගලකට මුදා හරින්න.




පුළුයෙන ගටවූ භුමියට

- බඩුවුම දෙසට මීටර් 5, මීටර් 10 පරතරයකින් සෙන්ටීමීටර් 45ක් පළම හා සෙන්ටීමීටර් 45 -60 ක් ගැහුරු නී ජල අපවහන කාණු යොදුන්න.
- ඉහත කාණු සෙන්ටීමීටර් 60ක් ගැහුරු නී මීටර් 1ක් පළලැනී ජල අපවහන ඇගලකට මුදා හරින්න.

01
ප්‍රාථමික සකසක කිරීම
LAND PREPARATION

1.6 අනුරුද බෝග වගාචක සඳහා ඉඩම සැකකීම



- ප්‍රධාන බෝගයේ දෙපේෂී අතර නැගෙනහිර, බටහිර දිගාවට පාත්ති සැකකීම සිදු වේ.
- පාත්තියේ පළල සේ.මී. 60
- පාත්තියේ උස සේ.මී. 50
- පාත්ති 2ක් අතර කාණුවේ පළල සේ.මී. 30

දෙපේෂී 02ක් අතර මේවැ 04ක ඉඩක් පවතී. දෙපේෂීයේ සිට මේවැ භාගයක දුරින් සේ.මී. 30ක් පළලටි කාණුවක් යෙදිය යුතු අතර විතැන් සිට සේ.මී. 60ක් පළලට අනුරුද බෝග වගාචක සඳහා පළමු පාත්තියන් නැවත සේ.මී. 30ක් පළලටි කාණුවක්, නැවත පාත්තියක් හා නැවත කාණුවක් ලෙස කාණු 04ක් සහ පාත්ති 03ක් දෙපේෂීය මැද ඇති ඉඩ තුළ සැකකීය යුතුය. (මෙය වගා කර ඇති භූමියේ ස්වභාවය අනුව වෙනස් විය හැකිය.)

01


ප්‍රාග් සකක් කිරීම

LAND PREPARATION

1.7 ජල සම්බාදන පද්ධති සේවා කිරීම

කුකද්දකුවලින් පැල සිටුවන සේවාන සළකුණු කළ පසු ජල සම්බාදන පද්ධති සේවා කිරීම කළ යුතුය. මෙහිදී පේර වගාව සඳහා උසින් ආඩ් විසුරුම් පද්ධති (Mini sprinkler) හා අතුරු බෝග වගාව සඳහා සුදු පැහැරී වැස්ස්සුම් පරි (Drip tape) යොදා ගැනේ.

ප්‍රධාන බෝග වගාව සඳහා




01

ව්‍යුත් සකස් කිරීම

LAND PREPARATION

අනුරුද බෝග වගාච සඳහා

අනුරුද බෝගය සඳහා ජල සම්පාදනයට දිංදු ජල සම්පාදන පරි (Drip tape) යොදා ගැනේ. වික් පාත්‍රියක් සඳහා වූප් වේජ් 01ක් හෝ 02ක් අවශ්‍යතාවය අනුව යොදා ගත හැකිය.



කෙක්තුය තුළ ප්‍රධාන බෝගයට අමතරව අනුරුද බෝග වගාච සඳහාන් පාත්‍රි සකස් කර ගත යුතු අතර, දෙපොල් මැද්දේදේ අයි මීටර් 04ක ඉඩ ඉහත රැසයේ ආකාරයට කාණු සහ පාත්‍රි සකසා ගත යුතුය.



ප්‍රකාශන කට්ටලය

1. බ්‍රිමි සකසක කිරීම
2. සෙශේ සංස්ථාපනය හා අතුරු බොෂ වගාව
3. කර්තාදුව හා ප්‍රහුණුව
4. සෙශේ සනීනාරජ්‍යාව හා රෝග පළිබුද්
5. අස්ථිනු ප්‍රරෝධකරනය, නොලීම හා සැකසීම



අධි සනත්ව දෙපෙල කුමයට
වගා කරමු.

වේලී සකස් කිරීම
LAND PREPARATION